



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 9.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2015 ඔක්තෝබර් මස 20 වැනි අභ්‍යන්තරව අ. භා. 1.00 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1/'15

1.

ගරු බන්දුල ගුණවර්ධන මහතා, — මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට, —

- (අ) (i) 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතෙහි 10 වැනි වගන්තියෙන් දැක්වෙන නියමයන්, 2015 වර්ෂය සම්බන්ධයෙන් ඉටු කරනු ලැබ තිබේද;
- (ii) එසේ නොමැති නම්, ඒ හා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7/'15

2.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, —

- (අ) (i) වෛද්‍ය ශිවා චින්තනම්බි මෙනවිය විසින් සිය අන්තිම කැමැති පත්‍රය මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් සඳහා පරිත්‍යාග කරන ලද කොළඹ 07, හේවා ඇවනියු, අංක 11 දරන ස්ථානයේ පිහිටි ඇයගේ අභාවයෙන් පසු කුමාරාප් වික්‍රමරත්න නාමයෙන් නම් කළ විසින් භුක්ති විඳින ලද දේපළ, නීතිවිරෝධීව බලහත්කාරයෙන් සහ වංචනිකව අත්පත් කරගෙන භුක්ති විඳීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය කවරේද;
- (ii) එම දේපළ විශ්වවිද්‍යාලය සතු දේපළක් ලෙස අත්පත් කර ගත්තේද;
- (iii) ඊට අදාළ වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් දරන ලද වියදම් කවරේද;
- (iv) මෙම නිවසේ කාන්තා නේවාසිකාගාරයක් ආරම්භ නොකොට සුපිරි ආපනශාලාවක් ආරම්භ කිරීමේ පදනම කවරේද;
- (v) එය පවත්වාගෙන යන්නේ කවුරුන් විසින්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) උසාවි නියෝග මත මුද්‍රා තැබූ මෙම නිවස අධිකරණ අවසරයකින් තොරව විවෘතකර එහි ඇති ගෘහභාණ්ඩ ඇතුළු සියලු වටිනා දේ පැහැර ගැනීම පිළිබඳ විමර්ශන සිදු කරන්නේද;
- (ii) එසේ නම්, ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

17/'15

3.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා, — මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, —

- (අ) (i) ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් 2014.02.17 ආරම්භ කොට 2014.11.06 අවසන් කළ චිරකැටිය ව්‍යාපෘතිය යනු කුමක්ද;
- (ii) එම ව්‍යාපෘතියට අදාළ එක් එක් අනුකාර්යයන් කවරේද;
- (iii) එක් එක් අනුකාර්ය සඳහා දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අරමුණ හා පරමාර්ථයන්ට චිරකැටිය ව්‍යාපෘතිය අයත්වේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) මේ සඳහා නාවික හමුදාව ශ්‍රම දායකත්වය ලබා දී තිබේද;
- (ii) ඒ වෙනුවෙන් ගෙවීම් කර තිබේ නම්, එම මුදල කොපමණද;
- (iii) මේ සම්බන්ධයෙන් එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් හෝ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ආයතනික විමර්ශනයක් සිදුකර තිබේද;
- (iv) එසේ නම්, එහි වර්තමාන තත්ත්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශනයක් සිදුකරන්නේ නම්, එහි ප්‍රගතිය කවරේද;
- (ii) මෙමගින් අහිමි වූ රුපියල් මිලියන 61කට අධික මුදල අය කර ගන්නේ කෙසේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

22/'15

4.

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, —

- (අ) 2015 සංශෝධිත අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ගරු මුදල් අමාත්‍යතුමා පාර්ලිමේන්තුව අමතා පැවැත්වූ දේශනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එතෙක් ලබාදුන් විමධ්‍යගත ප්‍රතිපාදනය වූ රුපියල් ලක්ෂ 50 වෙනුවට රුපියල් ලක්ෂ 100ක් ලබාදෙන බවට ප්‍රතිඥා දුන් අතර, අග්‍රාමාත්‍යතුමන්ද එය ගරු සභාවට තහවුරු කරන ලද නමුත්, 2015 වසර සඳහා 2015 සැප්තැම්බර් 10 වැනි දින දක්වා කිසිදු මන්ත්‍රීවරයෙකුට විමධ්‍යගත ප්‍රතිපාදන ලබාදී නොමැති බව එතුමා දන්නෙහිද?

- (ආ) (i) මෙතෙක් ඉතිහාසය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවූ රුපියල් ලක්ෂ 50ක මුදල හෝ අවම වශයෙන් මෙම වසරේ ඉදිරි මාස 4 තුළ දී ලබාදීමට කටයුතු කරන්නේද;
- (ii) නොඑසේ නම්, අඛණ්ඩව දශක හතරකට වැඩි කාලයක් පුරා මහජන මන්ත්‍රීවරයකු භුක්තිවිඳි වරප්‍රසාදයක් වන්නේ රජය විසින් කඩකිරීමක් ලෙස පිළිගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

ගරු බුද්ධික පතිරණ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

- (අ) (i) වර්ෂ 2010 සිට 2014 දක්වා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගේ පරිභෝජනය සඳහා නිකුත් කළ ජලය ලීටර් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) දැනට නල ජල පහසුකම් ලබා ගන්නා මුළු පාරිභෝගිකයින් සංඛ්‍යාව කොපමණද;
- (iii) එම පාරිභෝගික සංඛ්‍යාව සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) මේ වනවිට නල ජල පහසුකම් නොමැති, එහෙත් ජල පහසුකම් අත්‍යාවශ්‍ය ජනතාව පිළිබඳ සමීක්ෂණයක් කර තිබේද;
- (ii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
- (iii) ඔවුන්ට ජලය ලබා දීම සඳහා අවශ්‍යවන ජලය ලීටර් ප්‍රමාණය ඇස්තමේන්තු කර තිබේද;
- (iv) එසේ නම්, එම ප්‍රමාණය කොපමණද;
- (v) එම ජල ප්‍රමාණය සපයා ගැනීමට ප්‍රමාණවත් ජල මූලාශ්‍ර රට තුළ තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) මුහුදු ජලය පිරිපහදු කර පානීය ජලය ලෙස ජනතාවට ලබා දීමට සැලසුම් කර තිබේද;
- (ii) එසේ නම්, එම සැලසුම් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

78/'15

6.

ගරු වන්දිම ගමගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

- (අ) උතුරු මැද පළාත ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වල හේන් ගොවිතැන හා සත්ත්ව පාලනයෙන් ජීවත්වන ගොවීන්ට ඔවුන්ගේ පාරම්පරික ඉඩම්වලින් ඉවත්වන ලෙස ඉල්ලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් පවතින බව එතුමා දන්නෙහිද?

- (ආ) (i) මෙම කාරණය හේතුවෙන් හේන් ගොවීන්ට හා කිරි ගොවීන්ට තම ජීවනෝපාය අහිමි වෙමින් පවතින බව එතුමා දන්නේද;
- (ii) එසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) මෙසේ පාරම්පරික වගා භූමි අහිමි වීමට අදාළ නීති ක්‍රියාත්මක වන්නේ කවර දිනක සිටද;
- (ii) අදාළ වන රක්ෂණ සීමා නිර්ණය පුළුල් කර තිබේද;
- (iii) එසේ නම්, වන රක්ෂණ සීමා පුළුල් කළ දිස්ත්‍රික්ක සහ එක් එක් දිස්ත්‍රික්කයේ වන රක්ෂණ සීමා පුළුල් කළ ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(4)

- (iv) ඉදිරියේදී මෙම ගොවීන් සම්බන්ධව යම් සහනදායී පිළිවෙතක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන්නේද;
- (v) ඒ සඳහා ගතවිය හැකි කාලය කොපමණද;
- (vi) එතෙක් මෙම ගොවීන්ගේ ජීවනෝපාය බිඳවැටීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2/15

7.

ගරු බන්දුල ගුණවර්ධන මහතා, — මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට, —

(අ) 2015 වර්ෂය වෙනුවෙන් 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතෙහි 12 (1) වගන්තියෙහි (අ); (ආ); (ඇ); (ඈ) සහ (ඉ); යන උප වගන්තිවල ප්‍රකාශනයන් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8/15

8.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, —

(අ) එවකට පැවති ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයට හා ඒ යටතේ පැවති දෙපාර්තමේන්තු සහ ආයතන සඳහා 2015 වර්ෂය වෙනුවෙන් දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය සඳහා එකී ආයතනවලින් මුදල් එකතු කර ඕෂන් වීඩි ඩිවලජ්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත රු.14,800,800/=ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් වෝද්දා එල්ලවී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) ඉහත (අ) පරිදි මුදල් එකතු කළේ නම්, එම මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය කිරීම සඳහා මිල ගණන් කැඳවා ආයතනයක් තෝරා ගනු ලැබුවේ නම්, එය කවරේද;
- (ii) ඇතවුම් කරන ලද සහ මුද්‍රණ ආයතනය විසින් භාර දෙන ලද දිනපොත් හා කැලැන්ඩර් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) මුද්‍රණ ආයතනයට මුදල් ගෙවූ ආයතනය කවරේද;
- (iv) එම මුදල කොපමණද;

යන්නන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) (i) මෙම කාර්යය සඳහා අමාත්‍යාංශය නොවන වෙනත් ආයතනයක් මුදල් ගෙවා තිබේ නම්, ඊට හේතු කවරේද;

(ii) මෙම දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශනයක් සිදුකරන්නේද;

(iii) එසේ නම්, එහි ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

ගරු බුද්ධික පතිරණ මහතා,— පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

- (අ) (i) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
 (ii) එම ඉඩම් පිහිටා ඇති ස්ථාන කවරේද;
 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් විකිණීමට තීරණයක් ගෙන තිබේද;
 (ii) එසේ නම්, ඊට හේතුව කවරේද;
 (iii) එම ඉඩම් විකිණීමට සැලසුම්කර ඇති ආකාරය කවරේද;
 (iv) එකී ඉඩම් විකිණීම නැවැත්වීමට කටයුතු කරන්නේද;
 යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම

1.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ කටයුතු,— පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 30 හි සඳහන් පරිදි “පැය භාගයකට” යන වචන වෙනුවට “පැයකට” යන වචනය යෙදීමෙන් එම ස්ථාවර නියෝගය මෙම සභාවාරය තුළ දී ක්‍රියාත්මක විය යුතු ය.

2.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය,— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“කම් බුණ්ඩා ශ්‍රී ලංකා පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

මුදල් අමාත්‍යතුමා,— දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව,— මෙයට පෙර යෝජනාව මගින් අවසර දෙන ලද මුදලට වැඩිමනත් වශයෙන් රු.400,000,000,000කට නොවැඩි මුදලක් ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් ණයට ගැනීමටත්, එම කාර්යය සඳහා (417 වන අධිකාරය වන) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ 2(1) වැනි වගන්තියට යටත්ව අවශ්‍ය සියළුම අවසර මුදල් ඇමතිතුමාට දීමටත්, මෙම පාර්ලිමේන්තුව තීරණය කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*2.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*3.

මුදල් පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*4.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*5.

ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*6.

ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*7.

බට්ටු ඇල්ලීම හා සුදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*8.

මුදල් අමාත්‍යතුමා, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 1), — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2014 දෙසැම්බර් 02 දිනැති අංක 1891/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9.

මුදල් අමාත්‍යතුමා, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 2), — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2014 දෙසැම්බර් 12 දිනැති අංක 1892/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10.

මුදල් අමාත්‍යතුමා, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 3), — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2014 දෙසැම්බර් 31 දිනැති අංක 1895/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

මුදල් අමාත්‍යතුමා, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 4), — 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජනවාරි 22 දිනැති අංක 1898/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

මුදල් අමාත්‍යතුමා, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 5), — 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජනවාරි 29 දිනැති අංක 1899/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*20.

මුදල් අමාත්‍යතුමා, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 13), — 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජුනි 16 දිනැති අංක 1919/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.10.06 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*21.

මුදල් අමාත්‍යතුමා, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 14), — 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජුනි 29 දිනැති අංක 1921/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.10.06 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*22.

මුදල් අමාත්‍යතුමා, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 15), — 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජූලි 20 දිනැති අංක 1924/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.10.06 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*23.

මුදල් අමාත්‍යතුමා, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 16), — 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 සැප්තැම්බර් 7 දිනැති අංක 1931/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.10.06 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*24.

මුදල් අමාත්‍යතුමා, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 17), — 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ 3 වැනි උපවගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 මැයි 5 දිනැති අංක 1913/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.10.06 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*25.

මුදල් අමාත්‍යතුමා, — නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය, — 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*26.

මුදල් අමාත්‍යතුමා, — රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 1), — (235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ, ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් 2015.09.23 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2015 ජනවාරි 29 දිනැති අංක 1899/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*27.

මුදල් අමාත්‍යතුමා,— රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 2),— (235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් 2015.09.23 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/40 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*28.

මුදල් අමාත්‍යතුමා,— රේගු ආඥා පනත යටතේ යෝජනාව (අංක 3),— (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ, ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් 2015.10.06 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2015 මැයි 5 දිනැති අංක 1913/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*29.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 1),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),—“2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 32 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුව කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 32 දරන නියමය

මුදල් අමාත්‍ය, රටේ කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 30602 “දුම්රිය ගබඩා අත්තිකාරම් ගිණුම - දුම්රිය දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය

සංශෝධනය

- | | |
|---|--|
| (i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව | රු. 1,700,000,000 සිට
රු. 2,200,000,000 දක්වා |
| (ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව | සංශෝධන
නොමැත |
| (iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති භර ශේෂයන්ගේ උපරිම සීමාව | රු. 6,102,000,000 සිට
රු. 6,602,000,000 දක්වා |
| (iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව | රු. 850,000,000 සිට
රු. 1,000,000,000 දක්වා |

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රටේ කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*30.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 2),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),—“2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 33 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 33 දරන නියමය

මුදල් අමාත්‍ය, රවී කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 24702 “අත්අඩංගුවට ගන්නා ලද හා රාජ සන්නක කරන ලද බඩු ද්‍රව්‍ය පිළිබඳ විශදම් අත්තිකාරම් ගිණුම - ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති විශදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 20,000,000 සිට රු. 25,000,000 දක්වා
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකම්හි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*31.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 3),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “ 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 34 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 34 දරන නියමය

මුදල් අමාත්‍ය, රටේ කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 21302 “පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය (ප්‍රකාශන අයිතිය ප්‍රසිද්ධ කිරීම, පරිවර්තන හිමිකම් මිලට ගැනීම, පරිවර්තන ගාස්තු හා කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා ඇතුළුව) අත්තිකාරම් ගිණුම - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 2,900,000,000 සිට රු. 2,500,000,000 දක්වා
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	රු. 1,500,000,000 සිට රු. 2,250,000,000 දක්වා

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රටේ කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*32.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 4),— විවාදය කළ තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 35 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුඛ කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 35 දරන නියමය

මුදල් අමාත්‍ය, රටේ කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 31002 - “ගබඩා අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 120,000,000 සිට රු. 170,000,000 දක්වා

- | | | |
|-------|--|-----------------|
| (ii) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව | සංශෝධන
නොමැත |
| (iii) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව | සංශෝධන
නොමැත |
| (iv) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති බැරකම්හි උපරිම සීමාව | සංශෝධන
නොමැත |

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*33.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 5),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 36 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුව කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 36 දරන නියමය

මුදල් අමාත්‍ය, රවී කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 31003 - “කළ වැඩ අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 260,000,000 සිට රු. 450,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකම්හි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*34.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 6),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද මෙහි පහත උපලේඛනයෙහි නිශ්චිතව දක්වා ඇති නියමයන් අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

(මෙම නියමයන් වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි.)

උපලේඛනය
2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය අනුව කරන විධානය

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ 2014 මුදල් වර්ෂය සඳහා රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා විසින් බලය දෙන සීමා වෙනස් කිරීමේ උපලේඛනය.

කණ්ඩායම් විධාන අංක 01

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය අනුව මට පැවරී ඇති බලතලවලට අනුව රචි කරුණාන්‍යක වන මම, මුදල් අමාත්‍යවරයා වශයෙන් රජයේ අනුමතියට යටත්ව මේ සමග දක්වා ඇති උපලේඛනයේ දැක්වෙන ආකාරයට රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම්වල පහත දැක්වෙන විෂය අංකවලට අදාළ වන්නා වූ පනතේ තෙවන උපලේඛනයේ නිරූ අංක II සහ IV හි දක්වා ඇති උපරිම සීමාවන් සහ අංක III හි දක්වා ඇති අවම සීමාවන් සංශෝධනය කරමි. 14001, 18201, 10501, 22801, 20801, 27701, 30301, 26901, 27001, 27001, 24201, 28601, 10201, 25601, 25801, 28201, 28501, 11601, 28801, 30601, 27901, 27801, 27401, 27501, 21901, 17801, 12601, 11101, 18801, 21101 සහ 19001.

අනු අංකය	අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව	වි. අංක	II		III		IV		නියෝග අංකය
			රජයේ කටයුතු සඳහා වියදමෙහි උපරිම සීමාව		රජයේ කටයුතු පිළිබඳ ගිණුම්වලට බැර කළ යුතු ලැබීම්වල අවම සීමාව		රජයේ කටයුතුවල හර ශේෂයන්ගේ උපරිම සීමාව		
			සිට රු.	දක්වා රු.	සිට රු.	දක්වා රු.	සිට රු.	දක්වා රු.	
1	පළු සම්පත් හා ශ්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය	14001	7,000,000	10,000,000	3,700,000	4,000,000	-	-	1
2	විදේශ රැකියා ප්‍රවර්ධන හා සුළු සාධන අමාත්‍යාංශය	18201	5,000,000	8,000,000	1,100,000	4,100,000	-	-	2
3	ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය	10501	140,000,000	170,000,000	60,000,000	90,000,000	-	-	3
4	උසාවි පරිපාලනය	22801	260,420,000	290,420,000	170,000,000	175,000,000	850,000,000	1,100,000,000	4
5	ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව	20801	9,000,000	12,000,000	-	-	-	-	5
6	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මොණරාගල	27701	-	-	25,000,000	24,000,000	-	-	6
7	ජේෂ් කර්මාන්ත දෙපාර්තමේන්තුව	30301	-	-	3,000,000	2,900,000	-	-	7

8	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කඩවේරිය - මඩකලපුව	26901	-	-	23,000,000	18,000,000	90,000,000	100,000,000	8
9	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කඩවේරිය - අම්පාර	27001	-	-	35,000,000	30,000,000	-	-	9
10	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල	27201	-	-	75,000,000	65,000,000	-	-	10
11	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව	24201	-	-	2,000,000	1,700,000	-	-	11
12	ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව	28601	-	-	12,000,000	11,500,000	-	-	12
13	මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය	10201	15,000,000	12,000,000	9,500,000	8,500,000	-	-	13
14	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ	25601	-	-	56,000,000	53,000,000	-	-	14
15	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර	25801	-	-	51,000,000	46,000,000	-	-	15
16	වාට්මාර්ග දෙපාර්තමේන්තුව	28201	-	-	100,000,000	97,000,000	-	-	16
17	කෘෂිකර්ම දෙපාර්තමේන්තුව	28501	-	-	150,000,000	120,000,000	-	-	17
18	සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය	11601	6,000,000	7,500,000	-	-	-	-	18
19	මිනුම්පති දෙපාර්තමේන්තුව	28801	-	-	100,000,000	86,000,000	-	-	19
20	ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව	30601	-	-	385,000,000	290,000,000	-	-	20
21	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කැගල්ල	27901	-	-	30,000,000	26,000,000	-	-	21
22	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර	27801	-	-	38,000,000	32,000,000	-	-	22
23	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුර	27401	-	-	40,000,000	35,000,000	-	-	23
24	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොලොන්නරුව	27501	-	-	18,000,000	15,000,000	-	-	24
25	ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව	21901	8,000,000	8,011,000	-	-	-	-	25

26	පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය	17801	4,000,000	5,000,000	-	-	-	26
27	අධ්‍යාපන අමාත්‍යාංශය	12601	-	-	680,000,000	675,000,000	-	27
28	සෞඛ්‍ය අමාත්‍යාංශය	11101	-	-	710,000,000	653,000,000	-	28
29	උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය	18801	2,000,000	2,060,110	-	-	-	29
30	රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව	21101	-	-	45,000,000	44,000,000	-	30
31	නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය	19001	-	-	83,000,000	60,000,000	-	31
	එකතුව		456,420,000	524,991,110	2,905,300,000	2,666,700,000	940,000,000	1,200,000,000

අත්සන් කළේ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

(16)

2015.09.14
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*35.

මුදල් අමාත්‍යතුමා,— දේශීය ආදායම් පනත යටතේ යෝජනාව,— 2015.09.23 දින ඉදිරිපත් කරන ලද, ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සිංගප්පූර් ජනරජයේ ආණ්ඩුව අතර, 2014 අප්‍රේල් මස 03 වැනි දින අතිකරගත් ගිවිසුම, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 97(1)(අ) වගන්තිය යටතේ අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*36.

මුදල් අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය,— කලින් කලට සංශෝධනය කරන ලද (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 28 (අ) වැනි වගන්තිය සමඟ කියවිය යුතු, 16 (ඇ) වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 13 දිනැති අංක 1901/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතුය.

(අංක 973 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*37.

මුදල් අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග,— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*38.

මුදල් අමාත්‍යතුමා,— මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු, 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 සැප්තැම්බර් 30 දිනැති අංක 1882/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.